



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 250.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2018 අප්‍රේල් මස 03 වැනි අඟහරුවාදා අ. හා. 1.00 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු කරු ජයසූරිය මහතා, කථානායකතුමා

ගරු සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභාපතිතුමා

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ගරු වජිර අබේවර්ධන මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යතුමා

ගරු ජෝන් අමරතුංග මහතා, සංචාරක සංවර්ධන හා ක්‍රීඩා ක්‍රීඩා ආගමික කටයුතු අමාත්‍යතුමා

ගරු මහින්ද අමරවීර මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ගයන්ත කරුණාතිලක මහතා, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු මනෝ ගනේසන් මහතා, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍යතුමා

ගරු පලනි දිගම්බරම් මහතා, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමා

ගරු නවීන් දිසානායක මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා

ගරු එස්. බී. නාවින්න මහතා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා

ගරු ජී. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා

ගරු රිසාඩ් බදියුදීන් මහතා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා

ගරු වන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය

ගරු ෆයිසර් මුස්තාපා මහතා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා

ගරු සාගල රත්නායක මහතා, ව්‍යාපෘති කළමනාකරණය, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා

ගරු අර්ජුන රණතුංග මහතා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා

ගරු චන්දිම වීරක්කොඩි මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමා

ගරු මලික් සමරවික්‍රම මහතා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා

ගරු මංගල සමරවීර මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා

ගරු ඩී. එම්. ස්වාමිනාදන් මහතා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා

ගරු රවුෆ් හකීම් මහතා, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමා

ගරු අභිදුල් හලීම් මහතා, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා

ගරු කබීර් හමීම් මහතා, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා

ගරු පී. හැරිසන් මහතා, ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා

ගරු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමා

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු වසන්ත අලුවිහාරේ මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ටී. බී. ඒකනායක මහතා, ඉඩම් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු පියසේන ගමගේ මහතා, ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු මොහාන් ලාල් ශ්‍රේරු මහතා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අජිත් පී. පෙරේරා මහතා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යතුමා

ගරු නිරෝෂන් පෙරේරා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඒ. ඩී. ප්‍රේමදාස මහතා, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු පාලිත රත්ගේ බණ්ඩාර මහතා, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ටී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා

ගරු සුචිත සේනසිංහ මහතා, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යතුමා

ගරු වසන්ත සේනානායක මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඒ. එච්. එම්. ආචාර්ය මහතා, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අශෝක් අබේසිංහ මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමා

- ගරු ජේ. සී. අලවතුචල මහතා, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ෆයිසාල් කාසිම් මහතා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු දුනේෂ් ගන්කන්ද මහතා, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, ධනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමිය
- ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය, තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යතුමිය
- ගරු එච්. ආර්. සාරනී දුෂ්මන්ත මහතා, අධිකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා සහ බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු කරුණාරත්න පරණවිතාන මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුසන්ත පුවිනිලමේ මහතා, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු රත්ජන් රාමනායක මහතා, සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු මුත්තු සිවලිංගම් මහතා, ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු අමීර් අලි සිභාබදින් මහතා, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු එච්. එම්. හරිස් මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යතුමා

-
- ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
 - ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
 - ගරු කුෂාර ඉඳුනිල් අමරසේන මහතා
 - ගරු ඩලස් අලහප්පෙරුම මහතා
 - ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
 - ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
 - ගරු රවී කරුණානායක මහතා
 - ගරු අ. අරචන්ද්‍ර කුමාර මහතා
 - ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා
 - ගරු වේලු කුමාර මහතා
 - ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
 - ගරු කවින්දිරන් කෝඩිස්වරන් මහතා
 - ගරු වන්දුසිරි ගජදීර මහතා
 - ගරු වන්දීම ගමගේ මහතා
 - ගරු උදය ප්‍රහාත් ගම්මන්පිල මහතා
 - ගරු නිහාල් ගලප්පත්ති මහතා
 - ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

- ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
- ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
- ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
- ගරු ඩී. ඩී. වානක මහතා
- ගරු සිසිර ජයකොඩි මහතා
- ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
- ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
- ගරු අනුර සිඬිනි ජයරත්න මහතා
- ගරු පියංකර ජයරත්න මහතා
- ගරු (වෛද්‍ය) කවින්ද හේමන් ජයවර්ධන මහතා
- ගරු ලක් ජයවර්ධන මහතා
- ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා
- ගරු ක. තුරෙයිරේත්තසිංහම් මහතා
- ගරු ආරුමුගන් තොණ්ඩමන් මහතා
- ගරු එම්. එස්. තොපික් මහතා
- ගරු සිරිනාල් ද මෙල් මහතා
- ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
- ගරු අනුර දිසානායක මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු විමලවීර දිසානායක මහතා
- ගරු වීරකුමාර දිසානායක මහතා
- ගරු සාලින්ද දිසානායක මහතා
- ගරු මොහොමඩ් නවී මහතා
- ගරු මුහම්මදු නසීර් මහතා
- ගරු වාසුදේව නානායක්කාර මහතා
- ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
- ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
- ගරු කේ. කේ. පියදාස මහතා
- ගරු සනත් නිශාන්ත පෙරේරා මහතා
- ගරු සුජීත් සංජය පෙරේරා මහතා
- ගරු අශෝක ප්‍රියන්ත මහතා
- ගරු හිරුණිකා ප්‍රේමවන්ද්‍ර මහත්මිය
- ගරු එස්. ප්‍රේමරත්න මහතා
- ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා

- ගරු කාරක බලසූරිය මහතා
- ගරු විජිත බේරුගොඩ මහතා
- ගරු මුහම්මද්ද ඉබ්රාහිම් මුහම්මද්ද මන්සූර් මහතා
- ගරු එස්. එම්. මරික්කාර් මහතා
- ගරු සෙස්සිඩි අලි සාහීර් මවුලානා මහතා
- ගරු කේ. කාදර් මස්තාන් මහතා
- ගරු ඉම්රාන් මහරුල් මහතා
- ගරු අබ්දුල්ලාහ් මහරුල් මහතා
- ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
- ගරු (මහාචාර්ය) ආඥ මාරසිංහ මහතා
- ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
- ගරු සීනිකම්බි යෝහේස්වරන් මහතා
- ගරු බිමල් රත්නායක මහතා
- ගරු ලොහාන් රත්වත්තේ මහතා
- ගරු ප්‍රසන්න රණතුංග මහතා
- ගරු ප්‍රසන්න රණවීර මහතා
- ගරු ඉෂාක් රහුමාන් මහතා
- ගරු මුජිබුර් රහුමාන් මහතා
- ගරු හර්ෂණ රාජකරුණා මහතා
- ගරු වමල් රාජපක්ෂ මහතා
- ගරු නාමල් රාජපක්ෂ මහතා
- ගරු ගාමිණී ලොකුගේ මහතා
- ගරු ජානක වක්කුඹුර මහතා
- ගරු පවිත්‍රාදේවී චන්තිආරච්චි මහත්මිය
- ගරු විදුර වික්‍රමනායක මහතා
- ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
- ගරු ඒ. ඒ. විජේතුංග මහතා
- ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය
- ගරු වමන්ද විජේසිරි මහතා
- ගරු ඩුලිප් විජේසේකර මහතා
- ගරු කංචන විජේසේකර මහතා
- ගරු හේමාන් විතානගේ මහතා
- ගරු එස්. වියාලේන්දිරන් මහතා
- ගරු විමල් වීරවංශ මහතා

- ගරු එස්. ශ්‍රීකරන් මහතා
- ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය
- ගරු සන්දීප් සමරසිංහ මහතා
- ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා
- ගරු ඊ. සරවනපවන් මහතා
- ගරු (වෛද්‍ය) එස්. සිවමෝහන් මහතා
- ගරු අන්තාමලෙයි නඩේසු සිවශක්ති මහතා
- ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා
- ගරු වඩ්වේල් සුරේෂ් මහතා
- ගරු මාවෙව් සෝ. සේනාධිරාජා මහතා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා
- ගරු සුනිල් හඳුන්තෙත්ති මහතා
- ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
- ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
- ගරු කනක හේරත් මහතා
- ගරු විජිත හේරත් මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්
 නිල් ඉද්දවල මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්
 කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්
 ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල්තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකතුමා මූලාසනාරූඪ විය.

1. කථානායකතුමාගේ නිවේදන : කථානායකතුමා විසින් මතු පළවන නිවේදනය කරන ලදී:—

I

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව අනුව ‘අධිකරණ සංවිධාන (සංශෝධන)’ නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැන්වීමට කැමැත්තෙමි.

එකී පනත් කෙටුම්පතෙහි 12අ(1) වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ග(3)(අ) යන ව්‍යවස්ථාවට අනනුකූල වන බවද, පනත් කෙටුම්පතෙහි 12අ(1) වගන්තිය බලාත්මක කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදුකල යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කොට ඇත. මේ සඳහා මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත කල යුතු වේ. කෙසේ වුවද, 1996 අංක 10 සහ 2006 අංක 54 යන පනත් වල පරිදි 154ග(3)(අ) ව්‍යවස්ථාව යටතේ අධිකරණ බලය පළාත් මහාධිකරණය වෙත පැවරී ඇත්තේ නම් මෙම සංශෝධන වගන්තියෙන් ඇති වන අනනුකූලතාවය ඉවත්ව යනු ඇත.

12අ(2) වගන්තිය සංශෝධනය මඟින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා විනිශ්චයකාරවරුන් නම් කිරීම අවශ්‍ය වේ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ග(2) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර, 12අ(2) වගන්තිය බලාත්මක කිරීමට නම් තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍ය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකල යුතු වේ. කෙසේ වුවත්, මෙකී පනත් කෙටුම්පතේ 12අ(2) ඉවත් කොට 154ග(2) ව්‍යවස්ථාව පවත්නා පරිදි තැබීමෙන් මෙම අනනුකූලතාවය පහව යනු ඇත.

12අ(7) වගන්තිය සංශෝධනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වේ. කෙසේ වුවත්, අග්‍ර විනිශ්චයකාරවරයාට විශේෂ අධිකරණ විභාගයක් පැවැත් විය යුතු ද නැති ද යන්න තීරණය කිරීමට බලය ලබා දීම මඟින් මෙකී වගන්තිය සංශෝධනය වීමෙන් ඇති වන අනනුකූලතාවය ඉවත්ව යනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි නියෝග කරමි.”

II

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව, 2018 මාර්තු 28 වැනි දින ම’විසින් ‘භාර (සංශෝධන)’, ‘බුද්ධිමය දේපළ (සංශෝධන)’ සහ ‘සක්‍රීය වගකීම් කළමනාකරණ’ නමැති පනත් කෙටුම්පත්හි සහතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි.”

III

“පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඊ. සරවනපවන් මහතා විසින් 2018 පෙබරවාරි 21 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය.”

2. ලිපිලේඛනාදිය පිළිගැන්වීම : ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 59 සහ 63 වගන්ති සමඟ කියවිය යුතු 142(2) වගන්තියේ (ද) ඡේදය යටතේ 2017 අංක 2 දරන ඖෂධ ලියාපදිංචි කිරීම (ගාස්තු) නියෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 05 දිනැති අංක 2052/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග පිළිගන්වා, එම නියෝග සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

3. කාරක සභා වාර්තා පිළිගැන්වීම : (1) ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු වමල් රාජපක්ෂ මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද,

- (i) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග;
- (ii) 2015 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව; සහ
- (iii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

(2) නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා වෙනුවෙන් එහි සහිත ගරු සුජීන් සංජය පෙරේරා මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද,

- (i) 2016 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව;
- (ii) 2016 වර්ෂය සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව;
- (iii) 2014 සහ 2015 වර්ෂ සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තා;
- (iv) 2016 වර්ෂය සඳහා ජෛෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව;
- (v) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව;
- (vi) 2015 මාර්තු 31න් අවසන් වර්ෂය සඳහා ලංකා ලේලන්ඩ් පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව; සහ
- (vii) 2012/2013 ගිණුම් වර්ෂය සඳහා මාන්තායි සෝල්ට් ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව සහ ගිණුම්

සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

(3) තිරසර සංවර්ධන සහ පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් එහි සහිත ගරු සන්දීන් සමරසිංහ මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද, “හයිඩ්‍රොලොජිකාලන්ද්‍රයේ අදියර ගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානය සිදු කළ කිගාලි සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීම” සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

(4) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරත් මහතා වෙනුවෙන් එහි සහිත ගරු (මහාචාර්ය) ආඥා මාරසිංහ මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද, “විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන්” සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

4. පෙත්සම් :

- (1) කෑගල්ල, මොළගොඩ, මොළගොඩ වත්ත යන ලිපිනයෙහි පදිංචි කේ. ආර් ලංකා ඉන්දුමතී කෙහෙල්පන්නල මහත්මියගෙන් ලැබුණු 2017.09.16 දිනැති පෙත්සම ගරු කබිර් හමීම් මහතා විසින් පිළිගන්වන ලදී.
- (2) කොස්ගොඩ, එගොඩදූව, කුරුඳුවත්ත යන ලිපිනයෙහි පදිංචි වැද්දාගලගේ ශ්‍රියාණි මංගලිකා මහත්මියගෙන් ලැබුණු 2017.10.02 දිනැති පෙත්සම ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පිළිගන්වන ලදී.
- (3) පෝද්දල, මීපාවල, දෙල්ගහවත්ත පාර යන ලිපිනයෙහි පදිංචි කේ. ඒ. ඩී. ගුණරත්න මහතාගෙන් ලැබුණු 2017.11.15 දිනැති පෙත්සම ගරු සුනිල් හඳුන්තෙත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
- (4) (i) අංගොඩ, වල්පොල, පරාක්‍රම මාවත, අංක 97/4 දරන ස්ථානයෙහි පදිංචි ඒ. වන්දපාල මහතාගෙන් ලැබුණු 2018.01.23 දිනැති පෙත්සම;
- (ii) කටුගස්තොට, උඩුවාවල, අංක 115/5 දරන ස්ථානයෙහි පදිංචි ඒ. ඩී.

දිවුලගල මහතාගෙන් ලැබුණු 2018.01.25 දිනැති පෙත්සම; සහ

(iii) කිරම, අඹගහහේන, තැන්නපිටහේන යන ලිපිනයෙහි පදිංචි එච්. නන්දන සමන් කුමාර මහතාගෙන් ලැබුණු 2018.01.13 දිනැති පෙත්සම

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් පිළිගත්වන ලදී.

අංක 25අ දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

5. ජාතික විගණන : අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා පිළිගැන්වූ පනත් කෙටුම්පත,— විගණන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහා ද; ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා ද; රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව දැක්වීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.

පනත් කෙටුම්පත 2018 අප්‍රේල් මස 19 වැනි බ්‍රහස්පතින්දා දෙවැනිවර කියවිය යුතුයැයි ද, එය මුද්‍රණය කළ යුතුයැයි ද, එම පනත් කෙටුම්පත අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමුකළ යුතුයැයිද නියෝග කරන ලදී.

6. සිවිල් ගුවන් සේවා (සංශෝධන) : ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා වෙනුවෙන් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා පිළිගැන්වූ පනත් කෙටුම්පත,— 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

පනත් කෙටුම්පත 2018 අප්‍රේල් මස 19 වැනි බ්‍රහස්පතින්දා දෙවැනිවර කියවිය යුතුයැයි ද, එය මුද්‍රණය කළ යුතුයැයි ද, එම පනත් කෙටුම්පත අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමුකළ යුතුයැයිද නියෝග කරන ලදී.

7. කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) : අධිකරණ අමාත්‍යතුමා වෙනුවෙන් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා පිළිගැන්වූ පනත් කෙටුම්පත,— 2016 අංක 5 දරන කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

පනත් කෙටුම්පත 2018 අප්‍රේල් මස 19 වැනි බ්‍රහස්පතින්දා දෙවැනිවර කියවිය යුතුයැයි ද, එය මුද්‍රණය කළ යුතුයැයි ද, එම පනත් කෙටුම්පත අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමුකළ යුතුයැයිද නියෝග කරන ලදී.

8. පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය : ගරු නාමල් රාජපක්ෂ මහතා, ගරු කංචන විජේසේකර මහතා විසින් ස්ථීර කරනු ලබමින් ඉදිරිපත් කළ යෝජනාව,— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“ඡායා පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත, ඊට අනුකූලව, පළමුවැනි වර කියවන ලදීත්, මුද්‍රණය කිරීමට නියෝග කරන ලදී.

අංක 47(5) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ වාර්තා කිරීම පිණිස පනත් කෙටුම්පත සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා වෙත පවරන ලදී.

9. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 1) : මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව,— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 06 දිනැති අංක 2044/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අ. භා. 2.20 ට නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනාරූඪ විය.)

“ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය යුතුය”යි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ. භා. 2.40 ට ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය.)

“ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනාරූඪ විය යුතුය”යි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ. භා. 4.13 ට ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

10. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 2) : මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව,— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 07 දිනැති අංක 2044/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

11. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 3) : මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව,—2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 08 දිනැති අංක 2044/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

12. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 4) : මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව,— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 20 දිනැති අංක 2046/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 පෙබරවාරි 15 දිනැති අංක 2058/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

19. හයිඩ්‍රොෆ්ලොරොකාබන් (Hydrofluorocarbons – HFC) අදියර ගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානය සිදු කළ කිගාලි සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීම සඳහා යෝජනා සම්මතය : අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව,— ගෝලීය උණුසුම අවම කිරීම පිණිස මොන්ට්‍රියල් සන්ධානය විසින් 1990 දී ලන්ඩන් සංශෝධනය, 1992 කෝපන්හේගන් සංශෝධනය, 1997 මොන්ට්‍රියල් සංශෝධනය, 1999 බීජිං සංශෝධනය ලෙස විවිධ ඉලක්ක සපුරා ගැනීමට සංශෝධන අවස්ථා හතරක දී හඳුන්වා දී ඇති අතර ශ්‍රී ලංකාව නියමිත කාල වකවානුවල එම සංශෝධනයන්ට අනුකූලතාවය දක්වා ඇති හෙයින්ද;

2016 වර්ෂයේ සංශෝධනය ලෙස කිගාලි සංශෝධනය හඳුන්වා දී ඇති අතර එමඟින් 2050 වනවිට කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 100 කට සමාන ගෝලීය උණුසුමට දායක වන ශීතකාරක ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන බැවින් ගෝලීය උණුසුම සෙත්ටිග්‍රේඩ් අංශක 0.5 කින් වැඩි වීම වළක්වාලීමට අවස්ථාව උදා කරන හෙයින්ද;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(උ9) යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියකට හෝ විධිවිධාන වලට පටහැනි නොවන්නා වූද ජාත්‍යන්තර නීතිය, වාරිතූ වාරිතූ හෝ භාවිතය අනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇති බැවින් කිගාලි සංශෝධනය සඳහා අනුගත වීමට එකඟතාවය පළ කිරීම ද ජනාධිපතිවරයාගේ පරමාධිකාරය වන හෙයින්ද;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(අ) ව්‍යවස්ථාව යටතේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත් කාලයේ බල පවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු හෙයින්ද;

2017 සැප්තැම්බර් 29 වැනි දින ජනාධිපතිවරයා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව ගනු ලැබූ 2017 ඔක්තෝබර් මස 10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, මොන්ට්‍රියල් සන්ධානයේ නවතම සංශෝධනය වන කිගාලි සංශෝධනයට අනුගත වීමට අනුමතිය ලැබී ඇති හෙයින්ද;

ඊට අනුකූලව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාගේ යෝජනාවක් ලෙස හයිඩ්‍රොෆ්ලොරොකාබන් අදියර ගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානය සිදු කළ කිගාලි සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

20. කල් තැබීම : “මෙම පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුය”යි , විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය; අ. හා. 4.22 ට, 2018 අප්‍රේල් මස 04 වැනි බදාදා පූ.හා. 9.30 වනතෙක් පාර්ලිමේන්තුව කල් ගියේය.